



ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37

සම්පත් ගන්පලආරච්චි



JMC Jayasekera Management Centre (Pvt) Ltd

Pioneers in Professional Education

65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

1. වෙන්කිරීම් , අසම්හාවන වගකීම් සහ අසම්හාවන වත්කම් (Provisions, Contingent Liabilities & Contingent Assets)

1.2. අරමුණ – Objective

පහත දැන පිළිබඳව ගිණුම්කරණ පිළිවෙත් හා ඒවා සම්බන්ධයෙන් කළ යුතු අනාවරණයන් නිර්දේශ කිරීම මෙම ප්‍රමිතියේ අරමුණයි.

- i වෙන්කිරීම් (Provisions)
- ii අසම්හාවන බැරකම් (Contingent Liabilities)
- iii අසම්හාවන වත්කම් (Contingent Assets)

ගිණුම්කරණයේදී වෙන්කිරීම් ඇති කිරීමට කිහිපි අවශ්‍යතාවයන් සපුරා තිබිය යුතු යන්නත්, අසම්හාවන වගකීම් හා අසම්හාවන වත්කම් පිළිබඳව අනාවරණයන් අවශ්‍ය කෙරෙන්නේ කිහිපි අවස්ථාවන්වලදී ද යන්නත් පිළිබඳව මෙම ප්‍රමිතියෙන් සාකච්ඡා කෙරේ.

1.3. විෂය පරිය – Scope

පහත අවස්ථාවලදී හරු වෙන්කිරීම්, අසම්හාවන වගකීම්, අසම්හාවන වත්කම් පිළිබඳව ගිණුම්කරණයේදී අනුගමනය කළ යුතු පිළිවෙත මෙම ප්‍රමිතියේ විෂය පරියට අයත් වේ.

- වෙනත් ප්‍රමිතියකින් සාකච්ඡා කෙරෙන වෙන්කිරීම්
 - අ. ආදායම් බදු (LKAS 12)
 - ආ. කළුබදු (SLFRS 16)
 - ඇ. සේවක ප්‍රතිලාභ (LKAS 19)
 - ඇ. රස්ක්‍රිප්ඩ් (SLFRS 04)

මෙම ප්‍රමිතියෙහි පහත නිර්වචනයන් අධ්‍යාපනය කරන්න.

1.4. නිර්වචනයන් – Definitions

ප්‍රතිඵාදනයක් / වෙන්කිරීම් – Provision

කාලය හෝ ප්‍රමාණය පිළිබඳ අවශ්‍යක්ෂතිතතාවයක් සහිත වගකීමකි.

වගකීම් -Liability

අතිත සිදුවීමක ප්‍රතිචලනයක් සේ වර්තමානයේ පවතින බැඳීමක් වන අතර විය තිරාකරණය කිරීමට ව්‍යාපාරය සතු ආර්ථික සම්පත් පිටතට ගෘෂ්මයක් සිදුවේ.

අසම්හාවන වගකීම් - Contingent Liability

අ. අතිත සිදුවීමක ප්‍රතිචලනයක් ලෙස ආයතනයේ පාලනයෙන් තොර අනාගතයේදී සිදුවිය හැකි අවශ්‍යක්ෂතිත සිදුවීම විකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත අතිවිය හැකි බැඳීමක් හෝ,
ආ. අතිත සිදුවීමක ප්‍රතිචලනයක් සේ අතිවිවක්,

- i අදාළ බැඳීම පියවීමට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට ගෘෂ්මමේ හවුනතාවයක් නොමැති හෝ,
- ii බැඳීමේ වට්නාකම විශ්වාස්ථායක ලෙස මැතිය නොහැකි නිසා හඳුනා නොගන්නා වර්තමාන බැඳීමකි.

බඳීම් සහගත සිදුවීම්

ව්‍යාපාරය හට බඳීම් නිදහස් කිරීමට තාත්ත්වක විකල්පයක් නොමැති වන ආකාරයෙන් (no realistic alternative to setting that obligation) අතිත සිදුවීම් ප්‍රතිච්චයක් සේ පැනනැගුණ ව්‍යාපාරය නෙතික හෝ සම්මුතික බඳීමකට ලක්කරන සිදුවීමකි.

නෙතික බඳීම්

- අ. ගිවිසුමකින්
 - ඇ. ව්‍යවස්ථාව හෝ
 - ඇ. නිතියක් මගින්
- අති වන්නා වූ බඳීම් වේ.

සම්මුතික බඳීම්

කිසියම් වගකීමක් ව්‍යාපාරය විසින් හාරුගන්නා බවට අන්තර් හැඟවෙන පරිදි, ව්‍යාපාරය විසින් සම්මත කරගෙන ඇති අතිත වර්යාවන් මත හෝ ප්‍රසිද්ධි කරන ලද ප්‍රතිපත්ති මත හෝ ප්‍රමාණවන් කාලීන විශේෂීත ප්‍රකාශයක් වැනි ක්‍රියාවන් මගින්

සහ

ව්‍යාපාරය විසින් විකි වගකීම් නිදහස් කරනු ඇතැයි වලංගු බලාපොරොත්තුවක් අන්තර් මත හෝ ප්‍රමාණවන් තුළින් ඇති වන්නා වූ බඳීම් සම්විත බඳීම් වේ.

අසම්කාව වන්කම්

අතිත සිදුවීම්වල ප්‍රතිච්චයක් ලෙස ඇතිවන, ව්‍යාපාරයේ පාලනයකින් තොරව අනාගතයේදී සිදුවීය හැකි යම් සිද්ධියක් හෝ සිදුවීම් කිහිපයක් සිදුවීම හෝ නොවීම මත පැවතෙන්ම තහවුරු කෙරෙන වන්කමිය.

1.5. වෙන්කිරීම් – Provision


වෙන්කිරීම් යන්නෙන් මෙම ප්‍රමිතයෙන් අදහස් වනුයේ ප්‍රමාණය හෝ කාලය පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතින වගකීමකි. පහත අවස්ථාවලදී වෙන්කිරීම් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත යුතුය.


a. අතිත සිදුවීමක ප්‍රතිච්චයක් ලෙස වර්තමානයේ බඳීමක් ඇති විටෙක.

බඳීමක් ව්‍යාපාරයකට ප්‍රධාන ආකාර දෙකකට ඇතිවිය හැකිය.

i. නෙතික බඳීමක් (Legal Obligation)

ii. සම්මුතික බඳීමක් (Constructive Obligation)





- ii. මෙම බඩීම නිරාකරණය කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගෙවා යාමේ සම්භාවන් ඇති විටෙක.
- iii. බඩීමේ ප්‍රමාණය පිළිබඳව විශ්වාස්ථායක මෙය ඇස්තමේන්තුවක් කළ හැකි විටෙක.

මෙම කොන්දේසි සපුරාලන්නේ නැතිනම් විය වෙන්කිරීම් මෙය හඳුනා තොගත යුතුය.

නෙතික බඩීම - Legal Obligation

නෙතික බඩීමක් ආයතනය විසින් වෙනත් පාර්ශවයන් සමග වෑළැම් ගිවිසුමක් අනුව හෝ, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ව්‍යවස්ථාවක දක්වා ඇති කරණු අනුව හෝ වෙනත් බලපෑවෙන්වෙන නීතියක් මගින් ඇතිවිය හැකිය.

උදාහරණ : 20

කර්මාන්තගාලාවක් මගින් පාරිසරයට සිදුවන භාවිත පිසා දූෂණය වන ඇලමාර්ග අවාල ආයතනය විසින් පිරසිදු කිරීම කළයුතු බවට රජය විසින් නීතියක් සම්මත කර ඇතැයි සිත්ත්තා. ග සහ සමාගම තම නිෂ්පාදන ක්‍රියාවලියේදී අපහරණය කළ ජුරා නිසා අසල ඇලමාර්ග දැඩිසේ දූෂණය වී ඇත. මේ පිළිබඳව ප්‍රමිතය පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද?

පිළිතුර

මෙම කරණා අනුව Y සමාගමට නෙතික බඩීමක් ඇත. මෙම බඩීම පියවීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගෙවා ඇති ගෙවා සිදුවේ. වැම නිසා පිරසිදු කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවය වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිඵාදනයක් කළ යුතු වේ. මෙහිදී වෙන්කළ යුතු අගය හොඳම ඇස්තමේන්තුව මත තීරණය කළ යුතුවේ.

සම්මුතික බඩීම -Constructive Obligation

මෙයින් අදහස් කරන්නේ ව්‍යාපාරයක් ගිණුම් කාලවීපේද ගණනාවක් සිට අනුගමනය කරන ලද පිළිවෙළ මත හෝ ව්‍යාපාරය විසින් (ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්තියක් මගින්) බාහිර පාර්ශවයන් වෙත යම් යුතුකම් සම්බාධයක් ඉටුකරන බවට දී ඇති පොරොන්දුවක් මත ඇතිවන බඩීමය.

උදාහරණ : 21

විදුලිය සැපයීම කරන සමාගමක් විදුලිය රැහැන් ඇදිමට හා වෙනත් ඉදිකිරීම් සඳහා වන සම්පත විනාශකයක් සිදුවනු හෙයින් විවැති සමාගමක් සංම ව්‍යාපෘතියක් අවසානයේදීම ශාඛා රෝපණය සඳහා පියවර ගන්නා බව ප්‍රතිපත්තියක් ප්‍රසිද්ධී කර ඇතැයි උපකළුපනය කරන්න. මේ පිළිබඳව ප්‍රමිතය පරිදි අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කවරේද?

පිළිතුර

මෙතිදී සම්මුතිය මත ඇති වූ වර්තමාන බැඳීමක් ඇත. මෙම බැඳීම පියවීමට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් හා බැඳුණු සම්පත් ග්‍රායෝමක් සිදුවේ. විම නිසා නව ශාඛා රෝපණය සඳහා වැයවතැයි අපේක්ෂා පිරවැය ඇස්කේමීන්තු කර ඒ සඳහා ප්‍රතිපාදනයන් කළ යුතුවේ.

උදාහරණ :

- ව්‍යාපාරයේ නිෂ්පාදනයක් සිදුවන විට ඒ වර්ධනයට සාපේශව ආයතනයේ සේවයේ නියුත ගුමීකයන් සඳහා යම් යම් දීමනා (ප්‍රසාද දීමනා) හෝ පහසුකම් සම්පත් බවට ගුමීකයන් සමග ව්‍යුහ ඇති කොහොදේසි මත ඇතිවන බැඳීම ද සම්මුතික බැඳීමක් සඳහා උදාහරණයකි.
- අතිතයේ සිට අනුගමනය කරන පිළිවෙත් මත ඇතිවන සම්මුතික බැඳීමට උදාහරණයක් වශයෙන් වාහන ඇලෙක්ට්‍රික ව්‍යාපාරයක් තම වාහන විකිණීමෙන් අනුරූප විසරක කාලයක් තුළදී විම වාහන නොමිලේ සේවාකර දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලැබුයි සිතමු. වාර්තා කරන කාලපර්විච්දයේ අවසන් දිනට විවැති සමාගමක අලෙවි කොට ඇති වාහන සේවා කිරීම සඳහා දාරීමට සිදුවන ව්‍යෙන් තවමත් දුරානැති ප්‍රතිපාදනයක් සේ හඳුනාගත යුතුය.
- නව හාන්ඩයක් හඳුන්වාදීමේදී විම හාන්ඩ කිසියම් කාලවිශේෂයක් තුළදී මිලදී ගන්නා ආයට අවශ්‍ය නම් කිසියම් නිශ්චිත දිනයකට පෙර විම හාන්ඩ ආපසු හාරු නිශ්චිත මුදල් අයයක් බ්‍රැංඡු බවට ප්‍රසිද්ධ කරන දැන්දේ නම්, ඒ මත වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දිනට සිදුවිය හැකි බැරකම් ප්‍රමාණය ගණනය කොට ප්‍රතිපාදනයක් සේ පෙන්විය යුතුය. මෙය ප්‍රසිද්ධ කරන ද ප්‍රතිපත්තියක් මත ඇතිවන සම්මුතියක බැඳීමක් සඳහා උදාහරණයක් ලෙස ගත හැකිය.

1.6. මිණුම්කරණ – Measurement

ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත් ප්‍රමාණය විය යුත්තේ වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දිනට පවතින වගකීම් පියවීම හෝ විම අවස්ථාවේදී විය තෙවන පාර්ශවයකට පැවතිමට ව්‍යාපාරයක් පායෝගිකව (සත්‍ය ලෙස) ගෙවනු බධා ප්‍රමාණය වේ.

ප්‍රතිපාදනයන් සඳහා උදාහරණ ලෙස වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දිනයට පෙර විකුණු දෙන නිෂ්පාදනයක් ප්‍රතිඵාහාර (වගකීම් සහතිකය) යටතේ යථා තත්ත්වයට (පෙර පැවති තත්ත්වයට) පහ් කිරීම සඳහා දැරීමට සිදුවන පිරවැයක් දැක්වා නැතිය. ව්‍යාපාරයක් තමන් විසින් ඇලෙක්ට්‍රික පිරවැයි සහතිකයක් ගෙවත් ප්‍රතිඵාහාරයක් දී ඇතැයි සිතමු. මෙතිදී වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දිනට පෙර විකුණු දෙන හාන්ඩ අල්ත්වැඩිය කරදීම සඳහා වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දිනයෙන් පසුව දරන දෙන පිරවැය සහ දාරීමට එකඟ වූ පිරවැය වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දිනයෙන් පසුව දැන් ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත හැකිය.

හොඳම ඇස්කේමීන්තුව - Best Estimate

ප්‍රතිපාදන මිණුම්කරණයේදී අදාළ ප්‍රතිපාදනය ලෙස හඳුනාගන්නා වටිනාකම ඇස්කේමීන්තුව කිරීමේදී ඒ සඳහා හොඳම ඇස්කේමීන්තුව (Best Estimate) පාදක කරගත යුතුය. මෙහිදී වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දින පවතින බැඳීම නිරාකරණය කිරීමට අවශ්‍යවන ප්‍රමාණය නිවැරදි ලෙස ගණනය කිරීම හොඳම ඇස්කේමීන්තුව කිරීමක් සේ සැලකේ. මෙහිදී අතිත අත්දැකීම් මත පදනම්ව කළමනාකරණය විසින් විනිශ්චය කිරීම කරනු ලැබේ. සම්හර අවස්ථා වලදී විවැති විනිශ්චයන් සඳහා ස්වාධීන විශේෂය වාර්තා පදනම් කර ගත හැකිය. සලකා බලන සාක්ෂිවලට වාර්තා කරන කාලපර්විශේෂයේ අවසන් දිනයෙන් පසු සිදුවන සිදුවීමිද ඇත්තේ වේ.

උදාහරණ : 22

සමාගමක් තම හාන්ඩ විකිණීමේදී ගැණුම්කරුවන්ට වෙළෙඳ ප්‍රතිඵාහාරයක් බ්‍රැංඡු ඇති විවෙක පහසුගිය වසර 5 තුළදී මෙලෙස විකුණු හාන්ඩ සඳහා ගණුදෙනුකරුවන් ඉල්ලම් කරන දෙන නිම්කම්පෑස්ම් වල අයය ආසන්න වශයෙන් වාර්ෂික දළ විකුණුම් වටිනාකමෙන් 8% ක් වේ. මෙම සමාගමේ 2019/2020 විවැති සඳහා විකුණුම් ආදායම රු. ම. 500 ක් නම් 2019/2020 සඳහා මිණුම් ප්‍රකාශනවල ප්‍රතිඵාහාර වෙනුවෙන් කළ යුතු ප්‍රතිපාදනය කොපමත්ද?

පිළිතුර

$$\text{අලුත්වැස්යා වෙන්කිරීම} = 500 \times 8\% = \underline{\text{රු. මිලියන 40}}$$

ආදායම් ප්‍රකාශය	-	හර	40
අලුත්වැස්යා වෙන්කිරීම	-	බර	40

ප්‍රතිපාදනයන් ලෙස හඳුනා ගැනීමට අති ආකාරය පිළිබඳව අවින්ඩ්විතතාවයන් පැවතිය හැකිය. මෙවතේ අවින්ඩ්විතතාවයන් පවතින්හේ නම් අදාළ අගයන් පිළිබඳව අපේක්ෂිත අගය (Expected Value) තීරණය කර

උදාහරණ : 23

සමාගමක් අලෙවිකරණ භාණ්ඩ සඳහා මිලදිගත් දින සිට දෙමසක ප්‍රතිඵ්‍යාහාර කාලයක් දී අනැයි සිත්තන්හ. මෙම දෙමස තුළදී භාණ්ඩ සම්බන්ධයෙන් වන ක්‍රියාවරිත්වීම් සමාගම විසින් අලුත්වැස්යාකර දෙනු ලැබේ. සමාගම අලෙවිකරණ සියලුම භාණ්ඩ සූල් දේශ සහිත ව්‍යවහාර් අලුත්වැස්යා වියදුම රු. 5,000,000 ක් වන අතර විකුණාන ලද සියලුම භාණ්ඩ විශාල ලෙස දේශ සහිත ව්‍යවහාර් ගෙවිය යුතුවන වන්දී වියදුම රු. 30,000,000 ක් පමණ ධ්‍යවත් ප්‍රතිඵ්‍යාහාර ඇත. ව්‍යාපාරයේ අතිත අන්දයෙහිම් පහත වේ.

විකුණු භාණ්ඩ දේශ රහිත වීම	80%
විකුණු භාණ්ඩ සූල් දේශ සහිතවීම	15%
විකුණු භාණ්ඩ විශාල ලෙස දේශ සහිතවීම	5%

වේ අනුව ගිණුම් ප්‍රකාශනවල වෙන්කළ යුතු අලුත්වැස්යා වෙන්කිරීම කොපමතුද?

පිළිතුර

සූල දේශ සහිත වීම	=	5,000,000	$\times 15\%$	=	750,000
විශාල දේශ සහිත වීම	=	30,000,000	$\times 5\%$	=	1,500,000
					2,250,000
ආදායම් ප්‍රකාශය	-		හර	2,250,000	
අලුත්වැස්යා වෙන්කිරීම	-		බර	2,250,000	

1.7. හෙළිදරවී කිරීම්- Disclosures

ප්‍රතිපාදනයක් හා අදාළව වික් වික් විරිගයේ ප්‍රතිපාදනයන් සම්බන්ධයෙන් පහත දී අනාවරණය කළ යුතු උයි ප්‍රමිතයේ දක්වා ඇත.

- ප්‍රතිපාදනවල ආරම්භක හා අවසාන ගේෂයන්
- කාලපරිවේශ්‍යය තුළදී කරන ලද අතිරේක ප්‍රතිපාදනයන්
- කාලපරිවේශ්‍යය තුළදී භාවිතා කරන ලද අගයන්
- කාලපරිවේශ්‍යය තුළදී භාවිත නොකොට ප්‍රතිවර්තන කරන ලද අගයන් (ප්‍රතිවර්තන කිරීම යනු ආපස්සට ගැලුණීමයි.)

1.8. අසම්හාව්‍ය වගකීම් – Contingent Liabilities

අසම්හාව්‍ය වගකීම් පහත පරිදි නිර්වචනය කළ හැකිය.

- ଆයතනයේ සම්පූර්ණ පාලනයකින් තොරව අවින්ඩ්විත අනාගත සිදුවීම් විකක් හෝ වැඩි ප්‍රමාණයක් සිදුවීම හෝ සිදු නොවීම මත අතිවිය හැකි අතිත සිදුවීමක ප්‍රතිච්‍රිතයක් ලෙස පැනගතින බැඳීමක්.

ලඟ: ව්‍යාපාරයට වැරෙහිව අධිකරණය ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් පවතින නඩුවක් වෙනුවෙන් ගෙවියුතු වන්දියක් හෝ

ii. අතිත සිදුවීමක ප්‍රතිච්‍රිතයක් ලෙස ඇතිවන්නා වූ විහෙත්,

අ. අදාළ බැඳීම පියවීම සඳහා ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලායාමේ නව්‍යතාවක් (සම්භාවිතාවක්) නොමැති වීම, හෝ

ලඟ: ආයතනයේ සේවකයන් රුකුණු කර ඇති අවස්ථාවකදී සේවක ආපදාවක් සඳහා වන්දියක් ගෙවිය යුතු විටකදී අදාළ වන්දි මුදල රුකුණු ආයතනය ගෙවීම හේතුවෙන් ඒ සඳහා ආයතනයේ මුදල් ගලායාමක් සිදුනොවීම.

ආ. බැඳීමේ වටිනාකම පැහැදිලි ලෙස තක්සේරු කළ නොහැකි වීම හේතුවෙන් මෙතෙක් නිශ්චිතව හඳුනා නොගන්නා ලද ප්‍රවර්තන බැඳීමිය

ලඟ: ව්‍යාපාර ආයතනයක අංශයක් වසා දැමීම ගෙවිය යුතු වන වන්දි

සාමාන්‍ය අදහස් අනුව නම් කාලය සහ ප්‍රමාණය නිශ්චිතව දැක්වීය නොහැකි බැඳීම් ප්‍රතිඵාදනයන් සියල්ලම අසම්භාවන වේ. විසේ වුවද මෙම ප්‍රමිතයේ පරිදි “අසම්භාවන” යන පදය භාවිතා කරනුයේ ව්‍යාපාරයේ කිසිදු පාලනයකින් තොරව සිදුවන්නා වූද, අනාගතයේදී නිශ්චිතව සිදුවන බව කිව නොහැකි වූ කිසියම් සිදුවීම හෝ සිදුනොවීම මගින් පමණක් ඇතිවන මුද්‍රා ප්‍රකාශනවල හඳුනා නොගන්නා වත්කම් හා වගකීම්, ප්‍රවර්තන බැඳීම් පියවීම සඳහා සම්පත් ගලායාම නව්‍ය නිසා මෙම ප්‍රමිතය මගින් ප්‍රතිඵාදන, වගකීම් වශයෙන් හඳුනාගති. විහෙත් අසම්භාවන වගකීම් පහත හේතුන් මත වගකීම් ලෙස මුද්‍රා ප්‍රකාශනවල හඳුනා නොගනියි.

- ව්‍යාපාරයේ සම්පත් පිටතට ගෙවීමෙන් ප්‍රවර්තන බැඳීමක් ඇතිද යන්න තවමත් තහවුරු නොවීම, උදාහරණ ලෙස වාර්තාකරන කාලපරිච්ඡයේදී අවසන් දිනට දින කිහිපයකට පෙර ව්‍යාපාරය ව්‍යාපාරය ව්‍යාපාරයට අධ්‍යක්ෂ මත්ස්‍යලය තීරණය කර ඇත්තේ තවමත් ඒ පිළිබඳව කිසිදු පාර්ශ්වයක් දැනුවත් කර නැත. ඒ අනුව වාර්තා කරන කාලපරිච්ඡයේදී අවසන් දිනට ප්‍රවර්තන බැඳීමක් ඇති බවට තහවුරු නොවේ.
- මෙම ප්‍රමිතයේ දක්වන හඳුනාගතිමේ මෙනුම් දැඩි සපුරාලන්නේ නැති ප්‍රවර්තන බැඳීමක් වීම උදාහරණයක් ලෙස රුපය විසින් පෝදුගැලීක ආරක්ෂක සේවාවල නිලධාරීන් සඳහා විශේෂ ප්‍රහුණුවක් ඉදිරි වර්ෂවලදී බඩාය යුතු බවට නිශ්චියක් සම්මත කර ඇත. වාර්තා කරන කාලපරිච්ඡයේදී අවසන් දිනට විට ආරක්ෂක සේවකයන් ප්‍රහුණු කර නැත. මේ සඳහා ප්‍රතිඵාදනයන් අවශ්‍ය නොවේ. බැඳීම් සහගත සිදුවීමක් තවමත් සිදුවී නැත. හෙළුදුරුවී කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

මෙම ප්‍රමිතයේ පරිදි ප්‍රතිඵාදනයක් ගිණුම්ගත කිරීමට නම්, පහත නිර්ණ්‍යකයන් සම්පූර්ණ විය යුතු බව ඉහතදී හඳුනාගන්නා ලදී.

අ. අතිත සිදුවීමක් මත වර්තනානයේ බැඳීමක් තිබිය යුතුවීම.

ආ. විම බැඳීම තිරාකරණය කිරීමට ව්‍යාපාරයේ සම්පත් පිටතට ගෙවීමේ නව්‍යතාවයක් තිබිය යුතු වීම.

ඇ. විම ප්‍රමාණය සාධාරණ ලෙස ඇස්ක්‍රීමේන්තු කිරීමේ නැකියාව.

ඉනත නිර්ණ්‍යකයන් (කොන්දේසි) විකක් හෝ සපුරා නැති ප්‍රවර්තන බැඳීම් සඳහා වෙන්කිරීමක් හඳුනා නොගෙන අසම්භාවන වගකීම් සේ මුද්‍රා ප්‍රකාශනවල හෙළුදුරුවී කිරීම පමණක් කෙරේ.


1.9. අසම්භාවන වගකීම් පිළිබඳ හෙළුදුරුවී කිරීම- Disclosures

ව්‍යාපාරයක කිසියම් අසම්භාවන වගකීමක් ඇති වූ විට විය මුද්‍රා තත්ත්ව ප්‍රකාශයේ වගකීම් සේ දැක්වීමක් සිදුකරනු නොලබන අතර එවා අනාවරණය කිරීම පමණක් කළ යුතුය. මෙම අනාවරණයේදී,

- විනි මුද්‍රා බලපෑම පිළිබඳ ඇස්ක්‍රීමේන්තුවක්
- සම්පත් පිටතට ගෙවීමේ අයය හෝ කාල වකවානු සම්බන්ධව අවිනිශ්චිතතා විස්ක්‍රීමක්
- කවර හෝ ප්‍රතිපූරණයක් ලැබීමේ නැකියාව.


මෙම ප්‍රමිතයේදී සාකච්ඡා කෙරෙන කරණු අතරන් වෙන්කිරීම් සහ අසම්භාවන වගකීම් යන කරණු ව්‍යාපාර සඳහා වැදගත් වන හෙයින් පහත සටහනින් ඒ පිළිබඳව වඩාත් නොදුන් කරණු අධ්‍යක්ෂය කළ නැකියා.

බැරකම / වගකීම් (Liability)	වෙන්කිරීම් (Provision)	අසම්හාව්‍ය වගකීම් (Contingent Liability)
(1) අතීත සිදුවීමක ප්‍රතිච්‍රියක් සේ වර්තමානයේ අති බැඳීමක්. මෙම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ගෙවා දැමීමට සිදුවේ. උදා: වෙළඳ ණයැනිම්යන්, උපවිතයන්	(1) කාලය හෝ විටෙනාකම පිළිබඳව අවිනිශ්චිතතාවයක් සහිත වගකීමක්. උදා: වෙළඳ ප්‍රතිඵ්‍යාභාර	(1) පැවැත්ම තීරණය වන්නේ ව්‍යාපාරයේ පාලනයෙන් තොරව අනාගතයේදී සිදුවීය හැකි හෝ සිදුවීය නොහැකි සිදුවීම් විකක් හෝ කිහිපයක ප්‍රතිච්‍රියක් මතයි. භදුනාගැනීමේ කොන්දේසි සම්පූර්ණ නොවන බැරකම ද මෙම ගනයට අයත්ය. උදා: සේවක වන්දි ඉල්ලීම
(2) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් සේ හඳුනාගති.	(2) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් සේ වෙනමම හඳුනාගති.	(2) වගකීමක් වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හඳුනානොගති.
(3) ගෙවිය යුතු නාය, නායනිම්යන් වැනි ගේ වගකීමක් වන්නේ දැනටමත් අදාළ භාණ්ඩ හා සේවා ලබාගෙන ඒ සඳහා ඉන්වොයිස් නිකුත්කර ඇති නිසා ගෙවිය යුතු මූදල පිළිබඳ නිශ්චිත විකරණවයක් පවතින හෙයිනි. උපවිතයන්ද ඇස්ත්‍රේමින්තු කළත් ප්‍රතිඵාදනයන් තරම් අවිනිශ්චිතතාවක් ඒවායේ දක්නට නොලැබේ.	(3) සාමාන්‍ය ව්‍යවහාරයේදී සියලුම වෙන්කිරීම් අසම්හාව්‍ය තත්ත්වයක් ඇතැයි හැරෙන්නේ ඒවායේ කාලය හා ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින හෙයිනි. කෙසේ ව්‍යවද විවෘතතාවය අනුව මෙම ප්‍රමිතයේ නිර්ණායකයන් සම්පූර්ණ වන විට වෙන්කිරීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් සේ හඳුනා ගති.	(3) අසම්හාව්‍ය වගකීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් සේ හඳුනා නොගන්නේ: <ul style="list-style-type: none">• වර්තමානයේ බැඳීමක් ඇත්ද සහ විම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ගෘයෙමක් සිදුවේද යන්න තාමත් තීරණය වී නොමැති හෙයින් හෝ,• ප්‍රමිතයේ පරිදි වර්තමාන බැඳීමක් ඇත්ද යන්න හඳුනාගැනීමට අවශ්‍ය නිර්ණායකයන් සම්පූර්ණ නොවන හෙයිනි.



ප්‍රතිපාදන හා අසම්හාවන වගකීම් තීරණ ගස

මෙම සටහන මගින් ප්‍රතිපාදන කළ යුතුදී? නැතහොත් අසම්හාවන වගකීම් හෙළිදාරවී කළ යුතුදී? යන්න තීරණය කළ නැතිය.



1.10. අසම්හාවන වත්කම් – Contingent Assets

අසම්හාවන වත්කම් යන්නේත් අදහස් වන්නේ අතින සිදුවීම්වල ප්‍රතිවලයක් ලෙස ඇතිවන, ව්‍යාපාරයේ පාලනයකින් තොරව අනාගතයේදී සිදුවිය හැකි යම් සිද්ධියක් හෝ සිදුවීම් කිහිපයක් සිදුවීම හෝ නොවීම මත පැවතීම් තහවුරු කෙරෙන වත්කමිය.

ව්‍යාපාරයේ තුළියේ කොටසක් මාර්ගයක් පූර්ව කිරීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරය විසින් පවරාගැනීම නිසා ඒ ප්‍රමාණය සඳහා ප්‍රමාණාත්මක වන්දියක් ව්‍යාපාරය විසින් ඉල්ලුම් කිරීම සාමාන්‍යයෙන් සිදුකෙරේ. මෙහිදී මෙම ඉඩමේ කොටසක් පවරාගැනීම අතින සිදුවීමක් වන අතර ගෙවන වන්දියක් නිශ්චිත වන්නේ අනාගතයේදී ව්‍යාපාරයේ බැහැර පාර්ශවයක් විසින් ගනු ලබන තීරණ මතයි. ඒ අනුව ලබිය යුතු වන්දිය යන වත්කමේ පැවතීම තීරණය වන්නේ අනාගතයේදී සිදුවිය හැකි යම් සිද්ධියක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මතය. විම නිසා මෙවැනි වන්දියක් අසම්හාවන වත්කමක් සේ සැලකිය නැතිය.

මුළු ප්‍රකාශන පිළියෙල කිරීමේදී අසම්හාවන වත්කමක් හඳුනා නොගනුයේ කිසිවේකක් උපලබාධි නොවන ආදායමක් මුළු ප්‍රකාශනවල හඳුනා නොගන්නා පදනම මතයි.

අසම්බාව්‍ය වත්කම් තීරණය කිරීම

කිසියම් සිදුවේම ව්‍යක්ති හෝ කිහිපයක් මත ආර්ථික ප්‍රතිලාභ ලැබේම නිශ්චිතනම් විය අසම්බාව්‍ය වත්කමක් නොව වත්කමක් ලෙස මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගනී. උදාහරණ රුපයෙන් කළ නිම්කම් පැම්ක සඳහා වන්දි බ්‍රබාදෙන ලෙස සහතික කර ඇත්තම් විය ලැබිය යුතු වන්දියක් වශයෙන් වත්කම් ලෙස පෙන්වුම් කළ හැකිය. මෙම වන්දිය වෙවන බවට සහතික වීමක් හැතත් ලබා හැකිවේමේ (නව්‍යතාවයක්) අවිත්ත්වීත තත්ත්වයක් ඇත්තම් මූල්‍ය ප්‍රකාශනයක අනාවරණය කළ හැකිය. මෙම භාව්‍යතාවය නොයෙකුත් සාක්ෂි හා නොරුරු මෙන්ම අතින අත්දැකීම් පදනම්ව තීරණය කෙරේ. කෙසේ වෙතත් විවැති වන්දියක් හේවත් ආර්ථික ප්‍රතිලාභයක් ලැබේම විය නොහැකි නම් අවම වශයෙන් එම පිළිබඳ අනාවරණය කිරීමක් හෝ නොකළ යුතුය.

1.11. අසම්බාව්‍ය වත්කම් පිළිබඳ තොළුරුව් කිරීම්- Disclosures

කෙසේ විවුද අසම්බාව්‍ය වත්කමක් හේතුවෙන් ව්‍යාපාරයකට ආර්ථික ප්‍රතිලාභයන් ගෙවාමක් සිදුවුනුයේ නම් සහ විම ප්‍රතිලාභය සාධාරණ ලෙස නිශ්චිත කළ නොහැකි නම් මූල්‍ය ප්‍රකාශනවල අසම්බාව්‍ය වත්කම් පිළිබඳව පහත අනාවරණයන් සිදුකළ යුතුය.

- i. අසම්බාව්‍ය වත්කමේ ස්වභාවය පිළිබඳව සංක්ෂීප්ත විස්තරයක්
- ii. ජ්‍යෙවායේ මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්ක්‍රීමේන්තුවක්

